

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ/පෙළ) විභාගය

12 ශ්‍රේණිය

ව්‍යාපාර අධ්‍යයනය

පිළිතුරු පත්‍රය

I කොටස

1 - (3) 2 - (4) 3 - (5) 4 - (2) 5 - (1) 6 - (1) 7 - (4) 8 - (3) 9 - (3) 10 - (3)
11 - (4) 12 - (5) 13 - (4) 14 - (4) 15 - (2) 16 - (5) 17 - (4) 18 - (3) 19 - (1) 20 - (1)
21 - (1) 22 - (4) 23 - (3) 24 - (1) 25 - (3)

(26) (අ) වෙළඳපොළ අවකාශය (ආ) දැනුම

(27) 1. ව්‍යාපාර ගනුදෙනුකරු 2. සේවකයන් 3. තරගකරුවන් 4. සමාජ සංස්කෘතිය ආදී අනෙක්.....

(28) 1. වාණිජ්‍යය 2. නිෂ්කර්ශක 3. නිර්මාණක 4. උපකාරක සේවා 5. කෘෂි නොවන ගොවිපලයි. 6. නිමැවුම්
7. පශු සම්පත් 8. දූව ආදී වන ද්‍රව්‍ය

(29) ව්‍යාපාර ආචාරධර්ම සංග්‍රහය / ව්‍යාපාර සමාජ වගකීම්

(30) (අ) දැක්ම (ආ) මෙහෙවර ප්‍රකාශය

(31) (අ) එම ප්‍රදේශයට සීමා වූ නිශ්චල දේපල වල වරිපනම් තක්සේරුව (ආ) රාජ්‍ය ආදායම් / රාජ්‍ය වියදම්

(32) ශිෂ්ට ප්‍රයෝග

(33) 1. වක්‍ර 2. සෘජු 3. රාජ්‍ය දේපල ආදායම් 4. රාජ්‍ය ව්‍යවසායකයන්ගේ ආදායම් 5. ජාතික ලෝකරැයි මණ්ඩලයේ
ආදායම් 6. රේගු බද්ද 7. නිෂ්පාදනය මත බදු 8. සමාගම් බද්ද 9. ප්‍රාග්ධන ලාභ බද්ද

(34) ප්‍රති මිලට ගැනුම් අනුපාතිකය (35) රු. ලක්ෂ 05 දක්වා

II - කොටස

01 (1) (අ) වෙළඳාම
ගැනුම්කරු හා විකුණුම්කරු අතර නිෂ්පාදිත (භාණ්ඩ හා සේවා) හුවමාරුවීමේ ක්‍රියාවලිය වෙළඳාමයි.
මෙහිදී හිමිකම් මාරුවීම සිදුවේ.

වාණිජ්‍යය වෙළඳාම හා උපකාරක අතර එකතුවයි.

විද්‍යුත් වාණිජ්‍යය

අන්තර් ජාලය හරහා හෝ විද්‍යුත් මාධ්‍ය, වෙබ් අඩවි හරහා සිදුවන ව්‍යාපාර ගනුදෙනු (මිලදී ගැනීම හා විකිණීම පිළිබඳ ගනුදෙනු)

විද්‍යුත් ව්‍යාපාර

ව්‍යාපාර ක්‍රියාවලිය, භාවිතය හා කළමනාකරණය යන සියල්ලම සමෝධානික කරමින් සමස්ථ ව්‍යාපාර කටයුතු සුමටව ගලායාමට තාක්ෂණය හෝ අන්තර්ජාලය භාවිතා කිරීමයි.

(ආ) භාණ්ඩ	හඳුන්කරු පැකට්, එළවළු, පලතුරු
සේවා	විශ්ව විද්‍යාල දේශන, බස් සේවාව (ප්‍රවාහනය)
සෘජු නිෂ්පාදන	නිවසේ පරිභෝජනයට වගාකරන එළවළු, පලතුරු
වක්‍ර නිෂ්පාදන	හඳුන්කරු පැකට් කඩවලට විකිණීම
උපකාරක සේවා	ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් ණය ලබාගැනීම, ප්‍රවාහනය

- (2) (අ) අභ්‍යන්තර
අයිතිකරුවෝ / කොටස්කරුවෝ / කළමනාකරුවෝ / සේවකයෝ
ආසන්න පරිසරය
ගනුදෙනුකරුවෝ / අතරමැදියෝ / සැපයුම්කරුවෝ
- (ආ) සමාජ සුභසාධනය පිළිබඳව ව්‍යාපාර සැලකිලිමත් වීමයි. / සමාජය විසින් පිළිගනු ලබන වර්ගාත්මක හැසිරීම පිළිබඳ වූ මූලධර්මයන් හා සම්මතයන් ය. එනම් පුද්ගලයකුගේ හෝ කණ්ඩායමක හැසිරීම පාලනය කරනු ලබන නීති හා සම්මතයන් ය. / සිසුන්ගේ පිළිතුරුවලට අනුව ලකුණු දෙන්න.
- සම්බන්ධය ආචාර ධර්ම රැකෙන පරිදි හැසිරීම / සමාජ වගකීමයි
- (3) 1. පොළී අනුපාත 2. උද්ධමනය 3. ආදායම් ව්‍යාප්තිය
4. රැකියා නියුක්තිය 5. ජාත්‍යන්තර සම්බන්ධතා 6. විදේශ විනිමය අනුපාතය
7. ඉතුරුම් (විස්තර කිරීමට ලකුණු දෙන්න.)
- (4) දැක්ම මෙහෙවර අරමුණු පරමාර්ථ ප්‍රතිපත්ති
මේවා අතර සම්බන්ධතාවය ලියා ඇති ආකාරය අනුව ලකුණු දෙන්න.
- (5) ස්වයං පෝෂිත අර්ථ ක්‍රමය සෘජු නිෂ්පාදනය / පුද්ගල විශේෂීකරණය මත අතිරික්ත නිෂ්පාදනය
භාණ්ඩ හුවමාරුව / මුදල් භාවිතය / උපකාරක සේවා බිහිවීම / කාර්මික විප්ලවය / විද්‍යුත් වාණිජ්‍යය / විද්‍යුත් ව්‍යාපාර
- 02 (අ) (1) 1. නිෂ්පාදනය 2. මිලට ගැනීම 3. අලෙවිකරණය 4. සේවක සුභසාධනය
5. ගිණුම් හා මූල්‍ය කටයුතු 6. පරිපාලනය (පැහැදිලි කරන්න.)
- (ආ) (1) රැඳී සිටීමේ පරමාර්ථය / ලාභ උපරිම කිරීමේ පරමාර්ථය / තෘප්තිමත් ලාභයක් ලැබීමේ පරමාර්ථය / වෙළඳපොළට පිවිසීමේ පරමාර්ථය / විකුණුම් උපරිම කිරීමේ පරමාර්ථය / වෙළඳපොළ කොටස් වැඩිකර ගැනීමේ පරමාර්ථය / විකුණුම් පිරිවැටුම් ඉහළ නංවා ගැනීමේ පරමාර්ථය / පුළුල් වෙළඳපොළක් ලැබීමේ පරමාර්ථය
- (2) පුද්ගලයන්ගේ සංකීර්ණ වූ අවශ්‍යතා හා වුවමනා ඉටුකිරීමට ව්‍යාපාර බිහිවී ඇත. එම පදනම මත ලකුණු දෙන්න. (අර්ථය පැහැදිලිව)
- (3) අපේක්ෂිත යමක් අත්පත්කර ගැනීම සඳහා වටිනාකමක් සහිත යමක් ලබාදීමේ ක්‍රියාව හුවමාරුවයි. / දෙපාර්ශවයක් සිටිය යුතුය. / එක් එක් පාර්ශවය සතුව අනෙක් පාර්ශවය අගය කරන කිසිවක් තිබිය යුතුවීම / දෙපාර්ශවය අතර සන්නිවේදන හා භාරදීමේ හැකියාවක් තිබිය යුතුය. ආදී වශයෙන් කරුණුවලට ලකුණු දෙන්න.
- (4) වෙළඳපොළ
1. පාරිභෝගික වෙළඳපොළ 2. සේවා වෙළඳපොළ
3. ප්‍රාග්ධන භාණ්ඩ වෙළඳපොළ 4. ශ්‍රම වෙළඳපොළ 5. මුදල් වෙළඳපොළ
6. කාර්මික වෙළඳපොළ
- (5) භාණ්ඩ
ස්පෘශ්‍ය භාවය වෙන්කළ හැක / සමජාතීයයි / ගබඩා කළ හැක
සේවා
අස්පෘශ්‍ය භාවය නොහැක / විවිධයි / ගබඩා කළ නොහැක
පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් නිෂ්පාදිතයකි. (තව නිර්වචන ඇත. ඒවාට ලකුණු දෙන්න.)
- 03 (1) යටිතල පහසුකම් හා අත්‍යවශ්‍ය සේවා සැපයීමෙන් (විදුලිය, සන්නිවේදනය, වරාය, ජලය, තැපැල්, සනීපාරක්ෂක සේවා)
බදු ප්‍රතිපත්ති මගින් (පැනවීමෙන් / විරාම / සහන)
දිරිගැන්වීම් ලබාදීමෙන් (මූල්‍ය, තාක්ෂණික, අලෙවි)

ප්‍රතිපත්ති සම්පාදනයෙන් (මූල්‍ය ප්‍රතිපත්ති, බදු ප්‍රතිපත්ති)

නීතිරීති සම්පාදනයෙන් (අණ පණත් සම්මත කර ගැනීමෙන්)

සෘජු මැදිහත්කම (වි අලෙවි මණ්ඩලය)

- (2) අපද්‍රව්‍ය අඩුකිරීම / නැවත නැවත පාවිච්චි කිරීම / ප්‍රතිචක්‍රීකරණය / දිරාපත් නොවන ද්‍රව්‍ය භාවිතා නොකිරීම / කෙටිදුර පයින් යාම / ඉන්ධන භාවිතය අඩු කිරීම (ඇතුළු වෙනත් පිළිතුරු)

- (3) පාර්ශවය හේතු

1. සිසු සිසුවියන් හොඳ අධ්‍යාපනයක් ලැබීමට
2. ගුරුවරුන් රැකියා තෘප්තිය
3. දෙමාපියන් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දීමට
4. ආදි ශිෂ්‍යයින් ගෞරවාදරය දැක්වීමට
5. ප්‍රජාව මිනිස් බල සංවර්ධනයට
6. රජය සමස්ථ අධ්‍යාපනය නඟාසිටුවීමට

- (4) ගනුදෙන්නකරුවන් ඉහළ ගුණත්වයෙන් යුත් නිෂ්පාදන සාධාරණ මිලට සැපයීමට සහ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකින අයුරින් කටයුතු කිරීම

සේවකයින් සේවකයින්ගේ ගරුත්වය රැකෙන පරිදි කටයුතු කිරීම හා ඔවුන්ගේ ආරක්ෂාව සැලසීම

ආයෝජකයින් ඔවුන්ගේ ආයෝජනයන් හොඳින් කළමනාකරණය කිරීම, විනිවිදභාවය රැකෙන පරිදි කටයුතු කිරීම

පොදු පරිසරය පරිසර දූෂණය අවම කිරීම

- (5) පාරිභෝගිකයාගේ වියදම් කරගත හැකි ආදායම් වැඩිවීම / අධ්‍යාපනය, ගම්නාගමනය, රසාස්වාදය සඳහා යන වියදම වැඩිය / ප්‍රවේශවීමේ පහසුව (නීතිඥ සේවා, වෛද්‍ය සේවා සැපයීමට කුඩා ඉඩක් අවශ්‍ය වීම) / ජීවන රටාව වෙනස්වීම (වැඩකරන ජනගහනය) / තාක්ෂණික දියුණුව (සේවා සැපයීම ආශ්‍රිතව තාක්ෂණික දියුණුව / විද්‍යුත් වාණිජ්‍යය ව්‍යාප්තිය / ව්‍යාපාර වැඩිපුර වෘත්තීය සේවා ඉල්ලුම් කිරීම

- 04 (1) 1. මූල්‍ය කළමනාකරණයට අදාළ ආචාරධර්ම / ගිණුම්කරණ කටයුතුවල විනිවිදභාවය තහවුරු කිරීම / බදු වංචාවලින් වැළකීම / ව්‍යාජ ලෙස තැම්පත් රැස්කිරීමෙන් වැළකීම

2. මානව සම්පත් කළමනාකරණයට අදාළ ආචාරධර්ම / සේවකයන්ට මනාව සැලකීම / සේවක හිංසනයෙන් වැළකීම

3. අලෙවිකරණයට අදාළ ආචාරධර්ම / ගනුදෙනුකරු නොරැවටීම, මූල්‍ය නොකිරීම / සාධාරණ හා අවංකව තරග කිරීම

4. මෙහෙයුම් කළමනාකරණයට / නිෂ්පාදන අදාළ ආචාර ධර්ම / ගුණාත්මක භාණ්ඩ සාධාරණ මිලකට ලබාදීම / පරිසර හිතකාමී නිෂ්පාදන බිහි කිරීම / ස්වාධීකාර අයිතිය සොරා නොගැනීම

- (2) (අ) 1. සාධාරණව හා අවංකව තරග කිරීම 2. සත්‍ය දෑ පමණක් සන්නිවේදනය කිරීම

3. අන් අයට හානි නොකිරීම (විස්තර කළ යුතුය)

(ආ) ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර නොලබා මහජනතාවගෙන් තැම්පතු රැස්කිරීමේ මූල්‍ය ආයතන පවත්වාගෙන යාම / පුද්ගලයින් විදේශගත කිරීමේ මුද්‍රාවෙන් වංචනික ලෙස මුදල් ලබාගැනීමේ විදේශ රැකියා ආයතන පවත්වාගෙන යාම / හොර නෝට්ටු මුද්‍රණය / චෙක්පත් වංචා / ණයපත් වංචා යනාදිය

- (3) (අ) 2003 අංක 36 දරණ බුද්ධිමය දේපල පනත / ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලය

(ආ) නව නිපැයුම්කරුවන් තම නිපැයුම් සඳහා තනි අයිතිය (ඒකාධිකාරය) ලබාදෙමින් රජය විසින් නිකුත් කරනු ලබන බලපත්‍රයකි.


වැදගත්කම

නව සොයාගැනීම් රහස්‍යභාවය එය වෙළඳපොළට ඉදිරිපත් කළ විගසින්ම නැතිවී යයි. වෙනත් කෙනෙකුට එය උපුටාගත හැකිය. මේ නිසා නව සොයාගැනීමේ අයිතිය නියම අයිතිකරුට ලබාගැනීම සඳහා ජේටන්ට් බලපත්‍රය වැදගත්වේ. මේ තුළින් නව නිපැයුම් සොයාගැනීම සඳහා දිරිගැන්වීමක් ලැබේ. ජේටන්ට් බලපත්‍රය විකිනිය හැකිය. එවිට මිලට ගත් පුද්ගලයාට එහි අයිතිය හිමිවේ. මේ නිසා අයිතියට හොඳ මිලක් ලැබේ.

(4) ප්‍රජා පරිසරය

- | | | | | |
|--------|----|-------------------------|----|----------------------------|
| අවස්ථා | 1 | වයස්ගත ජනගහනය වැඩිවීම | 2. | කාන්තාවන් රැකියාවල නිරතවීම |
| තර්ජන | 1. | අඩු ජනගහන වර්ධන අනුපාතය | 2. | අඩු ආයු අපේක්ෂණය |
- ආර්ථික පරිසරයන්
- | | | | | |
|--------|----|--------------------|----|---------------------------------|
| අවස්ථා | 1 | බදු සහන ලැබීම | 2. | ණය පොලී අඩුවීම |
| තර්ජන | 1. | තව තවත් බදු පැනවීම | 2. | ණය පොලී අඩුවීම, උද්ධමනය ඉහළ යාම |

(5) (අ)



- (ආ) පූර්ණ සේවා නියුක්තිය / ආර්ථික ස්ථායීකරණය / සාධාරණත්වය / ආර්ථික වර්ධනය හා සංවර්ධනය
- 05 (1) (අ) විවට වෙළඳපොළ කටයුතු / ව්‍යවස්ථාපිත සංවිත අනුපාත නියම කිරීම / බැංකු පොලී අනුපාතය / ණය සීමා කිරීම / යහ පෙළඹවීම (ආදී කරුණු)
- (ආ) රාජ්‍ය ආදායම්, බදුකරණය, රාජ්‍ය වියදම්, අයවැය හිඟය යනාදී විචල්‍යයන් පාලනය කරමින් ආර්ථික අරමුණු ඉටුකර ගැනීම සඳහා අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තිය පිස්කල් ප්‍රතිපත්තිය වේ.
- (2) (අ) රාජ්‍ය අධිකාරී බලය මත අයකරනු ලබන පැහැරහැරිය නොහැකි අනිවාර්ය ගෙවීමක් අපේක්ෂාව (බදු අයකර ගැනීමේ)
- රජයට ආදායමක් ලබාගැනීම / දේශීය ළදරු කර්මාන්ත ආරක්ෂා කරගැනීම / ආනයන පාලනය කිරීම / නුසුදුසු පාරිභෝජනයන් අධෛර්යමත් කිරීම / නුසුදුසු නිෂ්පාදනයන් අධෛර්යමත් කිරීම / ගෙවීම් ශේෂ තුලිතතාවය ආරක්ෂා කර ගැනීම
- (ආ) නිෂ්පාදන පරිභෝජන වැනි ක්‍රියාවන්වලදී ආර්ථිකයට අලුතින් එකතු වන වටිනාකම මත අයකරනු ලබන බද්ධ පාරිභෝජනය මත අනුක්‍රමික බදු බදු පදනම සහ බදු ප්‍රතිශතය අතර අනුලෝම සම්බන්ධයක් පවතින පරිදි පනවන බදු වේ.(නිද ආදායම් බදු)
- (3) දේශීය ආදායම් අධිකාරිය / සුරා බදු දෙපාර්තමේන්තුව / රේගු දෙපාර්තමේන්තුව / මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව / පළාත් සභා සහ පළාත් පාලන ආයතන
- (4) රටක එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම සඳහාත්, ආර්ථික වෘද්ධි අරමුණු සපුරා ගැනීම සඳහාත්, වර්තන හා ප්‍රාග්ධන ස්වරූපයෙන් රජයක් විසින් දරණු ලබන මුළු වියදම් වර්තන වියදම් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට ප්‍රාග්ධන වියදම් ආර්ථික වෘද්ධිය වෙනුවෙන් දරණු ලබන වියදමෙහි ප්‍රතිඵලය දිගුකාලයකට බලපාන නැවත නැවත දැරිය යුතු ස්වභාවයක නොපවතින වියදම්
- (5) මාර්තු 15 වන දින ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය / තොරතුරු දැනගැනීමේ ඇති අයිතිය / තෝරා ගැනීමට ඇති අයිතිය / සවන් යොමුකර ගැනීමේ අයිතිය / මූලික අවශ්‍යතා සපුරාගැනීමේ අයිතිය / වන්දි ලබාගැනීමට ඇති අයිතිය / පාරිභෝගික අධ්‍යාපනයට ඇති අයිතිය / සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය